

ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර 2022 සැප්තැම්බර් 09 දින එළඹි අංක 4205- SRI දරන ණය ගිවිසුම සහ 2022 සැප්තැම්බර් 9 දින එළඹි අංක 9229- SRI (EF) දරන ප්‍රදාන ගිවිසුම සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුමට අනුව, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතන වේ. ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ රට පුරා සිටින දිළිඳු සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම ව්‍යාපෘතියේ අරමුණ වේ. ණය ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 74,090.15කට සමාන එ.ජ.ඩො. මිලියන 203.36ක් වූ අතර එම මුදලින් රු. මිලියන 73,958.99කට සමාන එ.ජ.ඩො. මිලියන 203ක් මූල්‍යකරණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ විය. ඉතිරි රුපියල් මිලියන 131.16ක මුදල ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යකරණය කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය විසින් 2022 අගෝස්තු 30 දින එහි කටයුතු ආරම්භ කරන ලද අතර 2024 පෙබරවාරි 29 වන දිනට නිම කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමේ දිනය 2026 අගෝස්තු 29 දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 මතය

2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශය පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය දරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම පාලනය දරන පාර්ශව විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්‍රෝධාත්මකය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිත කරණ ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරණ ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය දරන පාර්ශවයන් දැනුවත් කරමි.

2. මූල්‍ය කාර්යසාධනය

2.1 ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල මූල්‍ය ප්‍රගතිය

විගණන නිරීක්ෂණය				කළමනාකරණයේ අදහස් දැක්වීම		විගණකගේ නිර්දේශ	
(අ)	2024 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට අනුව, ක්‍රියාකාරකම් සිදු කිරීමට වැය විෂයයන් 05ක් යටතේ රු. 2,290,000,000ක මුළු ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. කෙසේ වෙතත්, පසුව මුදල් රෙගුලාසි 66 යටතේ	2024 වර්ෂයේ ජනාධිපතිවරණය මැතිවරණ ව්‍යාපෘති කටයුතු ප්‍රමාද විය. ඒ හේතුවෙන්, භාවිතය ප්‍රශස්ත කිරීමේ	හා මහ සාක්ෂාත් කර ගැනීම උදෙසා අයවැය ප්‍රතිපාදන යථාර්ථවාදී බව හා නිසි අයුරින් භාවිත කරන බව සහතික කිරීම සඳහා				

රු. 1,486,457,820ක මුදලක් මාරු කරන ලදී. මෙයින් රු.1,411,439,058ක් එම ව්‍යාපෘතිය තුළම වැය විෂයයන් සඳහා නැවත වෙන් කරන ලද අතර, රු.75,018,762ක මුදලක් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කරන ලද අනෙකුත් ව්‍යාපෘති සඳහා මාරු කරන ලදී. මේ අනුව, සමාලෝචිත වර්ෂය තුළ ව්‍යාපෘතියේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා යථාර්ථවාදී අයවැය ඇස්තමේන්තු සකස් කර නොතිබුණි.

අරමුණෙන් ව්‍යාපෘතියේ කඩිනම් ක්‍රියාමාර්ග ගත ප්‍රතිපාදනවලින් 3.27%ක් දෙපාර්තමේන්තුවේ වෙනත් ව්‍යාපෘතියක් සඳහා නැවත වෙන් කරන ලදී.

(ආ) 2023 වර්ෂය සඳහා විගණිත මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කර ඇති පරිදි රු. 4,625,366ක් වටිනා ගෘහ භාණ්ඩ සහ කාර්යාල උපකරණ, සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල අනුරූප වටිනාකමට ඉදිරියට ගෙන ගොස් නොතිබුණි. ඒ වෙනුවට, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාහන යටතේ සමාන මුදලක් වරදවා වර්ගීකරණය කර සටහන් කර තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

වත්කම් අදාළ වත්කම් කාණ්ඩය යටතේ නිවැරදිව වර්ගීකරණය කළ යුතුය.

2.2 අරමුදල් උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
(අ) මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දී තිබුණි. 2024 වර්ෂය සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය වැඩිදියුණු කිරීම යටතේ දිවයින පුරා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සිදු කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.25ක් හෙවත් රුපියල් මිලියන 365.20ක ප්‍රතිපාදනයක් වෙන් කරන ලද නමුත් 2024 වර්ෂයේදී අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 0.03කට සමාන වටිනාකමකින් යුත් රුපියල් මිලියන 11.33ක් පමණක් භාවිත කර තිබුණි. එම මුදල 2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත පිරිවැයෙන් සියයට 3 ක් පමණක් වී තිබුණි.	සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 365.20 ක මුදලක් වෙන් කර ඇත. 2024.07.31 දින මෙම දෙපාර්තමේන්තුවට යොමු කරන ලද නිලධාරී පුහුණුව සඳහා අනුමත කර ඇත්තේ රුපියල් මිලියන 119ක ප්‍රමාණයක් පමණි.	වෙන් කරන ලද අරමුදල් ප්‍රශස්ත අයුරින් භාවිත කිරීමටත්, ඌන උපයෝජනය වැළැක්වීමටත් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
(ආ) මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර්	ජනාධිපතිවරණය හා මහ මැතිවරණ හේතුවෙන් මෙම	ප්‍රදාන උපරිම අයුරින් භාවිත කිරීම සහතික

මිලියන 200ක ණය මුදලට අමතරව, අදාළ ව්‍යාපෘති කටයුතු මූල්‍යකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ආසියානු සංවර්ධන බැංකුව හරහා ලබා දීමට දරිද්‍රතාවය අවම කිරීමේ ජපන් අරමුදල (Japan Fund for Poverty Reduction) එකඟ වී තිබුණි. එම ප්‍රදානයෙන් 2024 වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.57ක් හෙවත් රුපියල් මිලියන 460.07ක ප්‍රතිපාදනයක් ලබා දී තිබුණද, 2024 වර්ෂය තුළ අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා භාවිත කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 0.83ට සමාන රුපියල් මිලියන 281.28ක මුදලක් පමණි. එනම්, 2024 වසර සඳහා වූ ප්‍රතිපාදනවලින් සියයට 61ක් පමණක් විය.

ව්‍යාපෘතියේ කටයුතු කිරීම සඳහා සුදුසු පියවර සැලසුම් කළ පරිදි සිදු ගත යුතුය. නොවීය.

(ඇ) විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ රජයේ ණය ගිණුම්කරණ පද්ධතියට අනුව, 2024 දෙසැම්බර් 31 දින ණය දෙන ආයතනයට බැඳීම් ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 13,845කට සමාන රු.4,335,889ක මුදලක් ගෙවා තිබුණි.

එකඟ වේ.

ප්‍රදාන උපරිම අයුරින් භාවිත කිරීම සහතික කිරීම සඳහා සුදුසු පියවර ගත යුතුය.

3. භෞතික කාර්යසාධනය

3.1 ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
(අ) ආසියානු සංවර්ධන බැංකු ණය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ (DSD) පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ (CRM) පද්ධතිය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ (DAD) “Geogovia” පද්ධතිය සකස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.65ක් හෙවත් රු. මිලියන 965.47ක ඇස්තමේන්තුගත පිරිවැයක් වෙන් කර තිබුණි. කෙසේ වෙතත්, එම වෙන් කරන ලද අරමුදල් 2024 දෙසැම්බර් 31 වන විට භාවිත කර නොතිබුණි.	පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ (CRM) පද්ධතිය 2022 නොවැම්බර් මස CRM සේවා ගිවිසුම අවසන් වීමෙන් පසුව, සේවා සැපයීම සඳහා සමාගමක් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් අවසන් වී නොමැත. එබැවින්, CRM සඳහා වෙන් කරන ලද මුදල තවමත් උපයෝජනය කොට නොමැත. Geo-Govia පද්ධතිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්	අවශ්‍ය සහ කාලෝචිත ක්‍රියාමාර්ග ගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතුය.

කළමනාකරණය කරනු ලබන Geo-Govia දත්ත සමුදායේ පළමු අදියර පමණක් දැනට ක්‍රියාත්මක වේ.

- (ආ) හදිසි ආධාර වැඩසටහන යටතේ කාන්තාවන්, ළමුන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු අවදානම් සහිත කණ්ඩායම් සඳහා රුපියල් මිලියන 448.33ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබුණි. කෙසේ වෙතත්, වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් සියයට 62කට සමාන රුපියල් මිලියන 276.88ක මුදලක් පමණක් වර්ෂය තුළ භාවිත කර තිබූ අතර, වෙන් කරන ලද අරමුදල් උණුසුම් උපයෝජනය කර තිබුණි.
- ජනාධිපතිවරණය හා මහ මැතිවරණ භේතුවෙන් ව්‍යාපෘතියේ ප්‍රමාදයන් ඇති විය. ඊට අමතරව, මුලින් පැවති කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පසුව වෙනම අමාත්‍යාංශ දෙකකට වෙන් කරන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව විසින් අවශ්‍ය ප්‍රසම්පාදන තීරණය ඉදිරිපත් නොකළ බැවින් වෙන් කරන ලද අරමුදල් උපයෝජනය නොකර පැවතුණි.
- (ඇ) ළමා සංවර්ධන මධ්‍යස්ථානවල මූලික අවශ්‍යතා සපුරාලීම සහ භෞතික සංවර්ධනයට සහාය වීමේ අරමුණ සහිතව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘතියේ අරමුදල්වලින් ඩෙස්ක්ටොප් පරිගණක 100ක් සහ මුද්‍රණ යන්ත්‍ර 100ක් මිලදී ගෙන පළාත් 9 පුරාවට පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 100කට බෙදා දී ඇත. තම අදාළ පළාත් පරිවාස දෙපාර්තමේන්තු වෙත එකී බෙදා හැරීම සිදු කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත විසින් ලියකියවිලි ඉදිරිපත් කර නොමැත. තවද, මෙම උපාංග අදාළ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල තොග ලේඛනයට (Inventory) ඇතුළත් කර ඇති බව සනාථ කරන ලේඛනගත සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොමැත. මීට අමතරව, ඩෙස්ක්ටොප් පරිගණක 3ක් සහ මුද්‍රණ යන්ත්‍ර 3ක් දැනට කිසිදු පර්යේෂණ හෝ පුහුණු කටයුත්තක් සිදු නොකරන වසා දමා ඇති පරත්ත පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයකට ලබා දී තිබුණි. ඒ භේතුවෙන්, උපකරණ භාර දුන් දින සිටම භාවිතයට නොගෙන නිෂ්ක්‍රීයව පැවතුණි.
- බෙදාහැරීම පිළිබඳ තොරතුරු නැගෙනහිර පළාත වෙතින් අමාත්‍යාංශයට ලැබී නොමැත. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට (DPCCS) අනුව, පරත්ත පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය මේ වන විට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර එය නුදුරු අනාගතයේ දී විවෘත කිරීමට නියමිතය. තවද, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙන් ලද උපදෙස් පරිදි කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් එම මධ්‍යස්ථානයට පරිගණක 03 ක් සහ මුද්‍රණ යන්ත්‍ර 03 ක් සපයා ඇත.

